

ඉතින් ආදරණීය දුවේ පුතේ, පවුලේ අයත් සමග එකතු වෙලා ප්‍රීතියෙන් , සතුටින් ගත කරන්න පුළුවන් මේ අවුරුදු සමය පුංචි අපේ සුළු අතපසුවීමක් නිසා මුළු ජීවිත කාලයටම කැළලක් ඇති කර ගැනීමට ඉඩ සලසා නොදී ඉවසිලිවන්නව යහපත්ව අලුත් අවුරුද්ද සමරන්න පුරුදු වෙමු.



එතකොට අපේ ළමා ලෝකය හැමදාම ලස්සනයි...

කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශය පස්වන මහල, දෙවන අදියර, සෙන්සිටිවය, බත්තරමුල්ල

දුරකථනය : 0112186055

ෆැක්ස්: 0112187249

සැකසීම: තොරතුරු තාක්ෂණ ඒකකය

අවුරුදු සමයේ රහිඤ්ඤා දරුවන්ගේ බලාගෙනයි



කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ පණිවුඩයක්...

2019

අවුරුද්දත් කිට්ටු කිට්ටු

එරබදු මල් පොට්ටු පොට්ටු

ආදරණීය දුවේ පුත්,

සිංහල භික්ෂු අළුත් අවුරුද්ද කියන්නේ අතීතයේ ඉදලම අපේ ජීවිත වලට කාලයක් තිස්සේ ඉතා හොඳින් හා තදින් බැඳුණු හෙළ සිරිත් විරිත් සමරන සංස්කෘතික මංගල්‍යයක්.

ඉතින් මේ කාලයේදී ගහ කොළ වගේම අපේ ජීවිතත් අලුත් වෙනවා...

මේ වෙනස සමරන්න අපේ දෙමව්පියෝ අළුත් අවුරුද්දට අළුත් ඇඳුම් අරගෙන ගෙදර දොරට වලං පිහන් කැම බීම ආදිය අරගෙන, අපට තවත් සතුටු කරන්න හිතලා නැකැත් වෙලාවට පත්තු කරන්න රතිඤ්ඤා, බඹර වක්‍ර, අහස් කූරු, නිලාකූරු වගේ ගිනි කෙළින් ඕන තරම් අරන් දෙනවා.

හැබැයි...

ඒ වුණාට මේ ගිනිකෙළි අපරික්ෂාකාරීව භාවිතා කළොත් නම් ඔයාලා වගේ පොඩි දරුවෝ විවිධ අනතුරු වලට භාජනය වෙන්න පුළුවන්. මේ වගේ උත්සව කාල වලදී කොයි තරම් දරුවෝ රෝහල් වලට ඇතුළත් කරනවද අනතුරු වෙලා.

ඒ හින්දා ආදරණීය දුවේ පුත් මේ ගිනිකෙළි පරිස්සමට භාවිතා කරන්නේ කොහොමද කියල අපි බලමු.

- අතේ තියාගෙන රතිඤ්ඤා පත්තු කරන්න හොඳ නෑ.
- නිවාස තුලට, ගොඩනැගිලි තුලට, වාහන තුලට, රතිඤ්ඤා පත්තු කරල විසිකරන්න හොඳ නෑ.
- වැඩිහිටි කෙනෙකුගේ අනුදැනුමක් ඇතිව රතිඤ්ඤා දල්වන්න.
- රතිඤ්ඤා පත්තු කරලා තව කෙනෙකු ළඟට විසිකරන්න හොඳ නෑ.
- අහිංසක සත්තු භය කිරීමට ළඟට රතිඤ්ඤා පත්තු කර විසිකරන්න හොඳ නෑ.
- වෙන අයෙකු රතිඤ්ඤා පත්තු කරනකොට ළඟටම වෙලා ඉන්නත් හොඳ නෑ.
- උස් ස්ථාන වලට රතිඤ්ඤා පත්තු කර විසිකරන්න හොඳ නෑ.
- නැකැත් වෙලාවල් වලදී ගිනිකෙළි දල්වනවා නම් නිතරම වැඩිහිටි කෙනෙකුගේ අධීක්ෂණය යටතේම ගිනිකෙළි දල්වන්න.
- ටින් වළං වලට දාලා රතිඤ්ඤා දල්වන්නත් හොඳ නෑ.
- ගිණිකෙළි ඇත තබා ආධාරකයකින් පත්තු කරන්න.
- පරිස්සමට සුපරික්ෂාකාරීව ගිනිකෙළි දල්වන්න.

අපි පරිස්සමට ගිනිකෙළි පත්තු කළේ නැති නම් ,

බිහිරි බව, අන්ධ බව, සුළු පිළිස්සීම්

තද බල පිළිස්සීම්, මුහුණට, ඇඟිලි වලට තුවාල වීම්, වෙනත් ශාරීරික තුවාල ඇතිවීම්, මරණය පවා ඇතිවන්න පුළුවන් ඒ වගේම ගෙවල් දොරවල් ගිනි ගන්නත් පුළුවන් කියලා දූලා, පුතාල දන්නවද ?